



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2335/04 - 2023 ජුනි මස 05 වැනි සඳුදා - 2023.06.05

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

IV (අ) වැනි කොටස - පළාත් සභා

පළාත් සභා නිවේදන

මධ්‍යම පළාත් සභාව

මහනුවර මහා නගර සභාව

විනෝද බදු පැනවීම

1984 අංක 37 දරන විනෝද බදු (සංශෝධන) පනතින් සංශෝධිත (267 වන අධිකාරය වූ) 1946 අංක 12 දරන විනෝද බදු ආඥාපනතේ 2 වන වගන්තියේ (I) වන උපවගන්තිය යටතේ සඳහන් විධිවිධාන ප්‍රකාරව, මහනුවර මහා නගර සභාව විසින් 2018.12.20 වැනි දින සභා සම්මත කරන ලදුව, මා විසින් අනුමත කර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2135/38 හා 2019.08.06 දින දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද නිවේදනය, මහනුවර මහා නගර සභාවේ 2022.10.31 වන දින පැවති මහා සභා රැස්වීමේ තීරණ අංක 8 (24) යටතේ සම්මත කරන ලද පහත සඳහන් යෝජනාව මෙහි උපලේඛනයෙහි සඳහන් ආකාරයට සංශෝධනය කරනු ලබන බව 1989 අංක 12 දරන පළාත් සභා (ආනුශංගික විධිවිධාන) පනතේ 2(1)(අ) වගන්තිය සමඟ කියවිය යුතු විනෝද බදු ආඥාපනතේ 2(2) උපවගන්තිය යටතේ සඳහන් විධිවිධාන අනුව මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලෙින් යූ. ගමගේ වන මා විසින් මෙයින් නිවේදනය කරමි.

තව ද, මෙම ප්‍රතිශතය, මේ හා සම්බන්ධයෙන් නැවත නියමයක් කරන තෙක් 2023 දෙසැම්බර් 31 දින දක්වා මෙහි උපලේඛනයේ සඳහන් විනෝද කටයුතු සහ මුදල් අයකරනු ලබන සෑම කටයුත්තක් සඳහාම විනෝද බදු ප්‍රතිශතය වශයෙන් සැලකිය යුතු බවද මෙයින් වැඩිදුරටත් නිවේදනය කරමි.

නීතිඥ ලෙින් යූ. ගමගේ,
ආණ්ඩුකාරවර,
මධ්‍යම පළාත.

2023 මාර්තු මස 01 වැනි දින,
ආණ්ඩුකාරවර කාර්යාලයේ දී ය.



යෝජනාව

1946 අංක 12 දරන විනෝද බදු ආඥාපනතේ 2(1) වගන්තියෙන් හා 1984 අංක 37 දරන විනෝද බදු සංශෝධිත පනත අනුව මහනුවර මහා නගර සභා බල ප්‍රදේශයේ විනෝද බදු අයකිරීම සඳහා පහත උපලේඛනයේ සඳහන් විනෝද කටයුතු සහ මුදල් අයකරනු ලබන සෑම කටයුත්තක් සඳහාම ඇතුළත්වීමේ ප්‍රවේශපත්වල මුහුණත වටිනාකමෙන් 05% ක විනෝද බද්දක් අයකිරීම සඳහා මෙයින් යෝජනා කරමි.

උපලේඛනය

අනු අංකය	විනෝද කටයුත්තෙහි ස්වභාවය	විනෝද බදු අයකිරීමේ ප්‍රතිශතය
1	සිනමා දර්ශන	05%
2	විදේශීය කලාකරුවන් සහභාගිවන සියලුම ප්‍රසංග	05%
3	සියලුම සැණකෙළි හා ශූර ක්‍රියා (සර්කස් ඇතුළුව) මැජික් සංදර්ශන, විවිත්‍රාංග සංදර්ශන හා විවිත්‍රාංග තරඟ උඩරට නැටුම් සංදර්ශන	05%
4	වානිජ පරමාර්ථයෙන් පවත්වනු ලබන දේශීය ශිල්පීන් සහභාගි වන සියලු ප්‍රසංග සඳහා	05%
5	ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ ජාතික/දේශීය ක්‍රීඩා තරඟ (පාසල් ක්‍රීඩා හැර)	05%
6	ක්‍රියාත්මක මට්ටමේ පවතින කලාකරුවන්ගේ සංගමයක් මූලිකව පවත්වනු ලබන ප්‍රසංග දැනට ප්‍රසිද්ධ කලාකරුවන් විසින් තම ජීවිතයේ විශේෂ අවස්ථාවක් ලෙස පවත්වනු ලබන ප්‍රසංගයක් සඳහා	05%
7	සුභ සාධක සංගම්, ආදී ශිෂ්‍ය සංගම් සහ එවැනි සමිති හා සමාජ සංවිධාන විසින් පවත්වනු ලබන ප්‍රසංග පාසලක් විසින් පාසල් සුභසාධනය සඳහා පවත්වනු ලබන, අයදුම්කරු විදුහල්පති වන, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ අනුමැතිය සහිත ප්‍රසංග පාසලක් හෝ ආදී ශිෂ්‍ය සංගමයක් හෝ විද්‍යාලයීය සංගමයක් පාසලක් වෙනුවෙන් පවත්වන ක්‍රීඩා තරඟ හා පාසල් ක්‍රීඩා සංගම් විසින් පවත්වන තරඟාවලි උසස් අධ්‍යාපන ආයතනයක ශිෂ්‍ය සංගමයක් විසින් ශිෂ්‍ය සුභසාධනය සඳහා පවත්වන විනෝද කටයුතු සහ ආදායම් රැස්කිරීමේ අරමුණින් පවත්වන සංදර්ශනයන් දේශීය වේදිකා නාට්‍ය ගීත සහිත ප්‍රසංග	05%
8	දේශීය ශිල්පීන් සහභාගිවන ආහාරපාන රහිතව මිල වන DJ ප්‍රසංග, නැටුම් සංදර්ශන, Sing Alone සහ වෙනත් නැටුම් වැයුම් සහිත ප්‍රසංග DINNER DANCE / SING ALONE (ආහාර පාන සමඟ මිල වන)	05%

EOG 06 - 0014